

බහ්මජාල සූත්‍රයට රිකාවෙන් ලැබේ ඇති
දායකත්වය පිළිබඳ විමසුමක්

- ආචාර්ය දිවුලපැලැක්සේ විමලාහන්ද හිමි

හැඳින්වීම

මුදුරුදුන්ගේ ශ්‍රී මූඛ දේශනා සම්ඳායට සරල දේශනා මෙන් ම ඉතාගැමුරු දේශනා ද අන්තර්ගත විය. ග්‍රාවකයාට පහසුවෙන් තේරුම්ගත නොහැකි ඇතැම් දේශනා මුදුරුදුන් වෙතින් ම හෝ බහුගුණ ග්‍රාවකයෙකු වෙතින් හෝ විවරණය කරවාගත් අයුරු මධුපිණේක, වේදල්ල වැනි සූත්‍රවලින් ප්‍රකට වේ. දේශනා පාලියේ සූත්‍ර තුළින් ම ඇරුමුණු මෙම ධර්ම විවරණ ක්‍රමය පසුකාලයේ දී වඩාත් සංවර්ධනයට හාර්ත වීමෙන් අවධ්‍යයා පාලි නමින් පාදුල සාහිත්‍යාංශයක් බිහිවෙයි. අවධ්‍යකථාවල දී ඔපවත් වූ මෙම විවරණ ක්‍රමය තවදුරටත් ඉදිරියට ව්‍යාප්ත වීමේ ප්‍රතිච්ලයක් ලෙස රිකා සාහිත්‍යය බිහිවීම හැඳින්වීය හැකිය.

වික් ධාතුවෙන් පරව ක ප්‍රතිතය යෙදී තිර්මාණය වන රිකා පදයෙන් විෂම පදවලට ව්‍යාබ්‍යාන සැපයීම, විස්තර කිරීම යන අර්ථ ලැබේ.² විශේෂයෙන් විවරණය කිරීම යන අර්ථය ද ඉදිරිපත් වේ.³ අවබෝධයට අපහසු යම් යම් පදවලට අර්ථවිවරණ සැපයීම රිකා නමින් හැඳින්වෙන බව මෙයින් පැහැදිලි වේ.

පාලි සාහිත්‍යය තුළ රිකා සාහිත්‍යයට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. රිකා ග්‍රන්ථ රවනය දේශීය උගෙනුන්ගෙන් මෙන් ම විදේශීය උගෙනුන්ගෙන් ද සිදුවුණි. රිකා ග්‍රන්ථන්ගෙන් ද අජේකිත ප්‍රධාන අරමුණු කිහිපයකි. එනම්, නො පැහැදිලි තැන්

පැහැදිලි කිරීම, අවසා කරුණු වැඩි දුරටත් විස්තර කිරීම, ඇතැම් ආචාර්ය මතයන්හි දුරටත් පෙන්වා දීම, අප්‍රකට ආචාර්ය මත තීමසිම, අනාචාර්ය මත විමසිම⁴ යනාදී වශයෙනි. දිසානිකාය රිකාවේ අර්ථ විවරණ ක්‍රම හයක් මහාචාර්ය ලිලි ද සිල්වා පෙන්වාදෙයි.⁵ එනම්, සම්බන්ධය යනු අදාළ පාස්‍ය මූල ග්‍රන්ථය තුළ කටර ස්ථානයක තිබේ ද යන්න දැක්වීමයි. සූත්‍ර තීදානය ලෙස පෙළට ඇති සම්බන්ධය ද අවධ්‍යකරා තීදානය ලෙස අටුවාවට ඇති සම්බන්ධය ද ඉදිරිපත් කිරීම එයින් අදහස් කෙරේ.⁶ පදනො යන්නෙන් අදාළ කොටසට පදයක් පාසා අර්ථ දැක්වීම අදහස් වේ.⁷ පදවිහාය යනු විවරණය කරන කොටසේ ඇති පද නිපාත උපසර්ග ආබ්‍යාත ආදී වශයෙන් වෙන් කර දැක්වීමයි.⁸ එනම් ව්‍යාකරණානුකූලව විභාග කිරීමයි. මෙහිදී අප්‍රබ්‍යාපද ව්‍යෙෂනා, අනුත්තාන පද ව්‍යෙෂනා යනුවෙන් මූලින් විස්තර නො කළ පද වර්ණනා කිරීමත් අපැහැදිලි පද විස්තර කිරීමත් ප්‍රතිපත්තියක් වශයෙන් සිදුකොට තිබේ. රිකාවේ ද පද විභාගය විවරණය කරමින් 'පදවිහාගාති පදානං විසේසා, න පදවිග්‍රහා' යනුවෙන් පදවිග්‍රහය බවත් පද විග්‍රහය නොවන බවත් පෙන්වාදෙයි. ව්‍යාව්‍ය හා සංකල්පවල තිවැරදි අදහස දීම අයිතා යන්නෙන් අදහස් වේ.⁹ රිකාවේ ද 'අත්පේති පදත්පේතා' යනුවෙන් අත්ථ යනු පදාර්ථය බවත් අත්ප්‍රද්ධාර ඕමයෙන් අර්ථය ඔසවා තැබීමෙන් විවරණය කිරීම මෙහි විශේෂතවය බව දක්වයි. ප්‍රශ්න නැගීම හා ඒවාට පිළිතුරුදීම අනුයෝග හා පරිභාර යන ක්‍රම දෙකින් අදහස් කෙරෙයි.¹⁰ එමගින් මූලාශ්‍යය ග්‍රන්ථවල පරස්පර විරෝධ මත ඇත්දැයි විමසිමත් අනා ලබාධික මත විවේචනය කිරීමත් සිදුව තිබේ. මෙම පොදු අරමුණු මූලික කරගනීමින් ලින්ත්ප්‍රව්‍යන්නා නම් වූ දිසානිකායටියකරා රිකාව ද රවිතය. එතිනාසික සහ සාහිත්‍යමය කරුණු පදනම් කරගනීමින් පෙළ සහ අටුවා විවරණයන්ට රිකාවෙන් ලැබුණු දායකත්වය පිළිබඳව විමර්ශනය කිරීම අසිරි වැයමයි. එයට හේතුව නම් අටුවා අර්ථකරනයන් මෙන්ම ඉතා

උසස් වූ අර්ථ විශ්ලේෂණයක් විකාවන් ද සිදු වූ බැවිනි. ඒ අනුව මෙම උපියෙන් අපේක්ෂා කෙරෙනුයේ බ්‍රහ්මජාල සූත්‍රයට විකාවන් ලැබේ ඇති දායකත්වය පිළිබඳ විශ්ලේෂණයක් කිරීම යි.

බහ්මජාල සූත්‍ර විකා වර්ණනාවේ ස්වභාවය

ප්‍රාග් බොද්ධ හාරතීය සමාජයේ ආගමික හා සාමාජික පසුඩීම පිළිබඳ මනාව විශ්ලේෂණය කරන හෙයින් රේර්වාදී සම්ප්‍රදාය විසින් බ්‍රහ්මජාල සූත්‍රය සූත්‍ර පිටකයේ පළමු සූත්‍රය ලෙසින් සංගාහිතය. එකල සමාජයේ පැවැති විවිධ මතවාදී, දාෂ්ට්‍රිවාදී පිළිබඳ යථාර්ථවාදී විනිශ්චයක් බ්‍රහ්මජාල සූත්‍රය මගින් විවරණය කෙරේ. එකල සමාජයේ ආදානගාහී ලෙස වැළඳගෙන සිටි දාෂ්ට්‍රිවාදයන්ගේ සාවද්‍යතාව මෙන් ම කිහිදු දාෂ්ටියකින් නොබැඳී සිටිමේ අවශ්‍යතාව ද පෙන්වා දෙයි.¹¹ සූත්‍රයෙහි යථා ස්වභාවය පිළිබඳ පුරුණ අර්ථ විග්‍රහයක් විකා විවරණය තුළ ඇතුළත් වන අතර ඒ පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කිරීම මෙහි දී සිදුකෙරේ.

'ලිනත්ප්‍රවණීනා' යනු දිසනිකාය විකාවට ලබා දුන් ගුන්ප නාමයයි. එයින් පැහැදිලි වනුයේ සැශවුණු අර්ථ විශ්ලේෂණය කිරීම එහි ප්‍රධාන අපේක්ෂාව බවයි. පාලි විකාවන්ගේ මහත් වූ සාහිත්‍යමය සංවර්ධනයක් සිදුවන්නේ ලක්දිව දී ය. මුළුන් ම විකා යන වචනය ව්‍යවහාරයට පැමිණෙන්නේ පොලොන්තරු අවධියේ දී ය.¹² හාරතීය සංස්කෘත විකා සාහිත්‍යයේ ආහාසයෙන් මෙරට විකා රචනයට මග පැදුණි. එහෙන් මුළු යුගයේ දී ගුන්ප රචකයන් එම කානි හැදින්වීම සඳහා හාවිත කර ඇත්තේ විකා යන වචනය නොවේ. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ ලින යන වචනයයි.¹³ ඒ අනුව ලිනත්ප්‍රපකාසිනී, ලිනත්ප්‍රවණීනා, ලිනත්ප්‍රදීපනී ආදී නාමයන් ගුන්ප නාමකරණය සඳහා යෝදුණි. 'ලින' යන වචනයේ අර්ථය ද සැශවුණු, අප්‍රකට යනුයි. අවුවාවල ඇති දුරව්‍යෙන් පදනම සැශවුණු අර්ථ දක්වන බැවින් මෙම නම

හාවිත කෙරුණි. පාලි සාහිත්‍යය තුළ විකා යන වචනය ගුන්ප හැදින්වීම සඳහා යොදාගත් ආකාරය දක්නට ලැබෙන්නේ කුවි. 10-11 වන සියවස්වල දී ය.

විකා ගුන්පයන්හි විශ්ලේෂණය වනුයේ ද අවුවාවාරින්ට මගහැරුණු හෝ සංස්කිජ්‍යත්ව විවරිත පද කෙරෙහි විශ්ලේෂණය යොමු කරමින් පුළුල් ලෙස විවරණය කිරීමයි. මේ නිසාම බුද්ධසේෂාවාරින් විසින් සම්පාදිත සූමංගලවිලාසින් නම් වූ දිසනිකාය අවධිකරාවට වඩා ධම්මපාලාවාරින් විසින් සම්පාදිත ලිනත්ප්‍රවණීනා විකාව ප්‍රාමාණිකත්වයෙන් ද ඉතා උසස් වේ.

රේර්වාදී සම්ප්‍රදායට අනුව බ්‍රහ්මජාල සූත්‍රය යනු සූත්‍ර තෙලෙසකින් සමන්විත වූ දිසනිකායේ සිලක්බන්ධ වග්‍යෙයේ පළමු සූත්‍රයයි. බ්‍රහ්ම යනු උසස්, ශේෂ්ය, පරිපුරණ දානාර්ථයෙන් ද ජාල යනු දැල, ජාලය, දාෂ්ටි අර්ථයෙන් ද යුක්තය. බුද්ධ කාලීන හාරතීය සමාජය විවිධ දාරුණිකයන්ගේ දාෂ්ටි ජාලයන්ගේ සමන්විත වූ හෙයින් මෙම සූත්‍රයට බ්‍රහ්මජාල යන නාමය ලබා දී තිබේ. එසේම සූත්‍රාවසානයේ මෙයට පර්යාය නාම කිහිපයක් ම ඇතුළත් වේ. එනම් අත්පාල, ධම්මපාල, බ්‍රහ්මජාල, දිවිධිජාල සහ අනුත්තර සඩිගාමවිජය යනුයි.¹⁴ අවුවා සහ විකා විවරණවලට අනුව මෙම ආත්ම හාවයටත් රේඛ ආත්ම හාවයටත් අර්ථ සම්පත්තියෙන් යුක්ත ධර්මයක් වූ හෙයින් 'අත්පාල' නම් විය. පෙළ බසින් ධර්මය කිදු බැවින් 'ධම්මපාල' නම් විය. ශේෂ්ය අර්ථයෙන් බ්‍රහ්ම වූ සර්වඥතා දානාය හෙවත් බුද්ධ උපදේශයම අන්තර්ගත වූ හෙයින් 'බ්‍රහ්මජාල' නම් විය. දෙසැටුක් දාෂ්ටි ජාලයන්ගේ යුක්ත වූ හෙයින් 'දිවිධිජාල' නම් විය. මෙම ධර්මය දේවප්‍රත්ති, ස්කන්ධ, මවුව සහ කිලේස යන මාරයන් මරදනය කළ හෙයින් 'අනුත්තර සඩිගාමවිජය' යන නාමය දරන බව දී විවරණය කෙරේ. මිත්‍ය දාෂ්ටිකයන්ගේ අතිවාද මථ්‍ය තොට බුද්ධේඛපදේශය ස්ථාපිත කිරීම බ්‍රහ්මජාල සූත්‍රයෙන් සිදුකෙරේ.

සමස්ත සූත්‍රය ප්‍රධාන කොටස් දෙකකින් යුත්ත වේ. එනම් සිල කාණ්ඩය සහ දෙසැටක් මිථ්‍යා දාෂ්ටි විවරණයයි. මුළුන් ම බ්ල්හ්මරාල සූත්‍රයෙහි අවධානය යොමු වනුයේ ප්‍රූලසිල, මත්ස්කයිමසිල සහ මහාසිල යන තෙවැදුරුම් වූ සිලකාණ්ඩ විවරණයයි. ඒ අනුව බ්ල්හ්මරාල සූත්‍රය දේශනා කිරීම අරමුණු කිහිපයකින් යුත්තව බුදුන් වහන්සේ හිජ්‍යාන් වහන්සේලා පිරිවරා නාලන්දා මාර්ගයට පිළිපන් බැවි අවධාරණය කෙරේ.

විකාව සූත්‍රාරම්භයේ දී ම තං අද්ධානා පටිපන්නෙනා නාලන්දාය. වෙනෙකායානා. විවිධ. නිතසුබනිජ්‍රත්තන්ති. ආකෘතිකතා, ඉම්ස්සා ව අවස්ථාපන්තියා තිවිධසිලානවිකතා නාභාවිධිභානුලපනාදී මිව්‍යාච්චවිද්ධාසනා, ද්වාසවිධිදිවිජාල විනිවේදනා, දසසහස්සිලොකධාතුකම්පනා බ්ල්හ්මරාලසුන්නන්තා දෙසසස්සාමිති¹⁶ යනුවෙන් බුදුන්වහන්සේ හිජ්‍යා සංස්කා පිරිවරා රජගහ තුවරින් නික්ම නාලන්දාව බලා පිටත්වීමට මාර්ගයට පිළිපන්නේ කිනම් කාරණයක් මුල්කරගෙන දැයි මනාව විවරණ කෙරේ. එයින් මුළුම කරුණ වූයේ හික්මිය යුතු ජනයන්ගේ නිතසුව සම්පාදනය කිරීමයි. එසේ ම ලාභ සන්කාර ලබාගැනීමේ අපේක්ෂාවෙන්¹⁷ නොයෙක් ආකාරයන්ගෙන් රටවීම ආදි වැරදි දිවි පැවතුම්වලින් යුත්ත වූවන් එයින් මුද්වාලීම තවත් අරමුණකි. ප්‍රූලසිල, මත්ස්කයිමසිල සහ මහාසිල මගින් විවරණය කෙරෙනුයේ වැරදි ආකල්පවලින් මිදි පුද්ගලයා තිවැරදි මාර්ගයේ ගමන් කිරීමට යොමු කරවීමයි. මෙම සිල විවරණය තුළින් හාරතීය සමාජයේ පැවැති ආගමික, සාමාජික සහ සංඛ්‍යාතික අංශයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ද ලබා දෙයි. ඩීයෝජයෙන් බමුණන් පවත්වාගෙන ගිය යාග හෝමාදිය දක්වමින් එකල සමාජයේ පැවැති කළා විද්‍යාවන් පිළිබඳව ද කරුණු සඳහන් කෙරේ. සාමුද්‍රිකා, නීමිති, උත්පාද, ස්වප්න, ලක්ෂණ, මුළුමික, නීති, කාචිත, විත්ත්ති වැනි ගාස්ත්‍රී පිළිබඳවත් අඩිග, තුත, විෂ, සර්ප, විවිෂ්ක, ගකුණ, වායස සහ වාස්තු විද්‍යා පිළිබඳවත් සිල කාණ්ඩය තුළින් විවරණය වන ආකාරය දැකිය හැකිය.

එසේම එකල සමාජයේ ව්‍යාප්තව පැවැති දෙසැටක් දාෂ්ටිජාලයන් තුරන් කිරීමේ අහිලාපයෙන් සහ දිසදහසක් ලෝකධාතුව කම්පා කරවමින් බ්ල්හ්මරාල සූත්‍රය දේශනා කරන ලදැයි යන අදහස විකාවෙති අවධාරණය කෙරේ. මේ අනුව බ්ල්හ්මරාල සූත්‍රය දේශනා කෙරෙනුයේ සමස්ත සමාජයේ දාෂ්ටිජාලයක්, විස්තාතව පැවැති විවිධ මතවාදයන්හි ඇති නිර්පාක බව පෙන්වා දෙමින් යථාර්ථය ලෝකයාට ප්‍රත්‍යාසු කරදීමේ අහිලාපයෙනි.

හාරතීය විවිධ ආගමික සම්ප්‍රදායයන් තුළ පැවැති දාෂ්ටි 62 ප්‍රධාන කොටස් දෙකක් යටතේ සංග්‍රහ කෙරේ. එනම් අනීතා ආත්මභාව සංඛ්‍යාත ස්කන්ධ පරම්පරාව තාශ්ණ දාෂ්ටි වෙයෙන් වරදවා තේරුම් ගත් පුරුවාන්ත කල්පික වූ (ප්‍රතිඵන්තානු දිවිධිනො) 18 ක් වූ දාෂ්ටි වාද පළමු කොටසයි. මෙම මිථ්‍යා දාෂ්ටි අවලොස තැවත කොටස් 5 ක් යටතේ විවරණය කෙරේ. එනම් සසස්තවාද, එකවිවසසසනවාද, අන්තානන්තිකවාද, අමරාවික්බේපවාද සහ අධිවිසමුජ්ජපන්නවාද යනුවෙනි. මුළු සතර තැවත කොටස් 4කින් ද අවසන් සිද්ධාන්තය කොටස් 2 කින් ද යුත්තව සියල්ල අවලොස වැදුරුම් වේ. ප්‍රාග් බොද්ධ හාරතීය සමාජයේ විවිධ ගුම්ණ, බ්‍රාහ්මණ, පරිබ්‍රාරකාදීන් විසින් ආත්මය සහ ලෝකය ආදිය සම්බන්ධව පුරුවාන්ත කල්පික මිථ්‍යා දාෂ්ටි පහළ වී තිබේ.

දෙවැන්ත අනාගත ස්කන්ධ පරම්පරාව වරදවා තේරුම් ගැනීමෙන් පහළ කරගත් ආත්මය සහ ලෝකයේ අනිත්‍ය සම්බන්ධ අපරාන්ත කල්පික වූ (අපරාන්තකප්පිකා) 44 වැදුරුම් දාෂ්ටි වාදයෙයි. පුරුවාන්ත කල්පික මත ප්‍රතිසේෂ්ප කළ ගුම්ණ, බ්‍රාහ්මණ සහ පරිබ්‍රාරක පිරිසක් හේතු 16 ක ආධාරයෙන් මරණයෙන් පසු ද ආත්මය සුළ සංයු ඇති බව පිළිගන්නා ලදී. හේතු 8 ක ආධාරයෙන් තවත් පිරිසක් පිළිගනුයේ ආත්මය තුළ සංයුව තොමැති බවය. තවත් පිරිසක් මත 7 ක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරනුයේ ආත්මයේ පුරුණ උච්චේදයක් වන බවයි. ඔවුන්

ලට්ටෙද්වාදින් ය. තවත් පිරිසක් මත 5 ක් දක්වමින් මේ ආත්මය තුළ දී ම නිරවාණය හෙවත් මෝසය ලැබෙන බව පිළිගන්නා ලදී. මෙසේ ආත්මය සහ ලෝකය සම්බන්ධ මිල්‍යා දෑජ්‍රේ 44 කින් අපරාන්ත කළුපික සිද්ධාත්තය යුත්ත වේ. මෙසේ හාරහිය ආගමික දාරුණිකයන් අතර පැවැති දෙසැටුක් වූ පරස්පර විරෝධී මිල්‍යා දෑජ්‍රේ පිළිබඳ පූර්ණ විවරණයක් බ්‍රහ්මජාල සූත්‍රයෙන් විවරිතය. මෙම දෑජ්‍රේවාද සියල්ල සමස්තයක් ලෙස සලකා බැවු විද්‍යාත්‍යන් මුද්‍රකාලීන සමාජයේ පැවැති දාරුණික සංකල්ප කිහිපයක් ඉදිරිපත් කරයි. එනම් ආත්මය පිළිබඳ සංකල්පය, විශ්වය හෙවත් ලෝකය පිළිබඳ සංකල්පය, යුනෙන්පාය පිළිබඳ සංකල්පය, තීරචාණය සහ සඳාචාර සංකල්පය වශයෙනි.¹⁸

දරම කරුණු විය්ලේමනාය කරමින් විකාකරණය කරන අතරතුර සූත්‍රයෙහි ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීම් ද විකාව තුළින් අවස්ථා කිහිපයක දී හමුවේ. ‘ඒස්ස’ සඳහා දුන් විකා විවරණයේ දී ද සූත්‍රයෙහි ස්වභාවය පිළිබඳ සඳහන් කිරීමක් සිදුකෙරේ. එනම් “එස්ස්ම්. සූත්‍රෙන් වෙදනාය පධාන කාරණාවදස්සන්ට්ල්. එස්සයිසෙන දෙසනා කනා. එස්සපිවිවයා වෙදනාත් ආදිනා එස්ස. ආදිං කන්වා අපරන්තපටිසන්ධානෙන පව්චයපරමිපරං දස්සෙනු. එව් ඉධාපි බුහ්මජාල එස්සායනහෙහි ප්‍රීස්ස ප්‍රීස්සාත් එස්සමුබෙන වුත්ත්.”¹⁹ යනුවෙනි. මෙම විවරණයට අනුව වෙදනා ප්‍රතායයෙන් ප්‍රධාන කාරණා සිදුවෙන බැවි දැක්වීම පිළිස එස්සය හෙවත් ස්පර්ශය මූලිකත්වයෙන් දේශනා කරන ලද බව පෙන්වා දෙයි. මෙය බුහ්මජාල සූත්‍ර විකාරප විවරණයෙහි ස්වභාවයයි. එසේ ම මෙම සූත්‍රය අනායන්ට සාධාරණ වූ එහෙත් අවබෝධයට ඉතා දුෂ්කර වූ ප්‍රයාවෙන් ම දැනගත යුතු වූ සූත්‍රයක් වශයෙන් දේශනා කළ බව ‘ඉදා. බුහ්මජාලදෙසනාය අනැයුණු සාධාරණත්තා සූදුක්කරනාදස්සන්ට්. වුත්ත්.’ යනුවෙන් විකාවේ සඳහන් වේ.

ගාර්වන්ගේ තොර වූ මුත්මතාල සූත්‍රය කළේතුකමාතා
ලක්ෂණයෙන් යුක්තව දේශීත සූත්‍රයක් බැවි රිකාව විග්‍රහ කෙරේ.
එහි දී මුදින් ම කළේතුකමාතා ලක්ෂණයෙහි ස්වභාවය
කෙබදුදැයි පැහැදිලි කර අනතුරුව සූත්‍රයෙහි ස්වභාවය පෙන්වා
දෙයි.

"කුරමක්ද ත. හික්බලේ ආදිනා තත්ථ තත්ථ පවත්තාය කළේනුකම්තාප්‍රව්‍යාය විස්ස්ස්ස්ප්‍රත්තනවසෙන පවත්තාය ඉදෂ සූත්ත. වෙයාකරණ. හොති. යස්මා පන ප්‍රව්‍යාවිස්ස්ස්ප්‍රත්තන පවත්තම්පි සාර්ක. සූත්ත. ගෙය. නාම හොති, නීග්ගාර්ක. එව පනඩිගන්තරහෙකුරහිත. වෙයාකරණ."²⁰

පිළිතුරු දෙන කැමැත්තෙන් තමා ම තගන ප්‍රයෝග කළේතුකම්පතා ප්‍රවිත්ත²¹ හෝ විත්පාරෙතුකම්පතා ප්‍රවිත්ත යනුවෙන් හැඳින්වේ. අර්ථ වර්ණනාවේ දී ප්‍රයෝගක් නාගා එයට පිළිතුරු සපයන ස්වරූපයෙන් විවරණ ඉදිරිපත් කිරීම කළේතුකම්පතා විවරණයයි. මේ අනුව ගාලා රහිත වූ මුළුමජාල සූත්‍රය ද කළේතුකම්පතා ස්වරූපයෙන් අර්ථ විවරණය කරන සූත්‍රයක් බැවි ටිකාව පෙන්වා දෙයි.

1. ලිංගභාව පද වර්ණනා

විකා කතුවරයා විශේෂ පද කෙරෙහි අටුවා විවරණයන්ට අතිරේකුව ලිනාර්ථ වර්ණනා සිදුකරන අපුරු පද කිහිපයක් විමසීමෙන් පැහැදිලි වේ. මූහ්මජාල සූත්‍ර තිද්‍යනයට අනුව මණ්ඩල මාලයට හෙවත් සන්නිපාත ගාලාවට රස් වූ හිජුන් අතර ඇති වූ සුජ්පිය සහ මූහ්මදන්ත මානවකයන්ගේ සාකච්ඡාමය කරාව 'සංඛියාධම්ම' යනුවෙන් අදහස් වේ. මෙම පදය පෙරවාදී සම්ප්‍රදායන් තුළ 'සංඛියාධම්මා' සහ සංඛියාධම්මා' යනුවෙන් ප්‍රධාන රුපද්‍යවයකින් ඉදිරිපත් කෙරේ. සංඛි(०)ධියාධම්ම යනුවෙන් භාවිත වූයේ සිංහල ප්‍රස්කෝල පොත්වල පමණි. මෙම යෙදීම මූහ්මජාල සූත්‍රයට පමණක් විශේෂ වුවක් වන අතර වෙනත් සූත්‍රයන්හි මෙවැනි යෙදීමක්

දැකිය නොහැකිය. මෙම යෙදීම වෙනුවට කරා, ධම්මිකරා, තෝ අන්තරාකරා යනුවෙන් වෙනත් සූත්‍රයන්හි මේ අර්ථය සඳහා යෙදී ඇත. කෙසේ වුවද මෙය උහායාර්ථ වාචී පදනයකි. මෙම පදනය සඳහා අර්ථ සපයනුයේ මෙපරිදීදෙනි. එහි කරා ස්වරූපය, කරා නමුත්තාව,²² ඔවුන්ගේ කරා අනිප්‍රාය,²³ ඔවුන්ගේ කරා නමුත්තාව,²⁴ සංවාදය²⁵ යනාදී වශයෙනි. සුමංගලවිලාසිනි අර්ථවිවරණය සලකා බැලීමේ දී සඩ්වියා යනු කරා යන්නට සමාන වේ. (සඩ්වියා වුවිවති කරා, කරාධිම්මාති අත්තේ).²⁶ විකාවේ දී සංඛ්‍යා ගබාය කෙරෙහි අවධානයක් යොමු නොවේ. 'කරාසභාවා, උපපරික්ඛාවිධිති කෙවි' යනුවෙන් කරාකම්ම යනු කරා ස්වභාවය බවත් ඇතැම්ක් පරික්ෂාකල යුතු ආකාරය යන අර්ථයන් ඉදිරිපත් කෙරේ. අව්‍යා සහ විකා දෙකෙහිම මේ සඳහා ප්‍රමාණවත් විවරණ ඉදිරිපත් නොවේ. සඩ්වියා සහ කරා යන පද දෙකම් ඉත්තේලිංගයට අයත් වේ. එහෙත් මෙම අවධානය සහ විකා අර්ථවිග්‍රයට අනුව වේද, සංස්කෘත හෝ ප්‍රාකාන්ත භාෂාවන්ගේන් සඩ්වියා හෝ සඩ්වියා පද කරා යන්නට සමාන අර්ථයන් යෙදෙන ආකාරයක් දැකිය නොහැකිය. ඇතැම් අව්‍යා විවරණ වර්තමාන මූලාශ්‍රයන් සමඟ විමර්ශනය කිරීමේ දී නිස්ථිත නිගමනයකට එළැඹීමට බොහෝ සෙයින් දුෂ්කර වේ. සියලු සූත්‍ර පරිවර්තකයින් මෙය කරා යනාර්ථයෙන් පරිවර්තනය කරනුයේ ද අව්‍යා සහ විකා විවරණය මත පදනම්වය.

පාලි සූත්‍රවල සඩ්වා පදය යුතාර්ථයෙන් යෙදී ඇත. 'සඩ්වා වුවිත ඇඟාණ' ²⁷ පාලියෙහි සඩ්වා පදයෙන් අර්ථ නියෝජනය වන අයුරු ගබාදකේ, පරිවර්තන කානීන්ගෙන් පැහැදිලි වේ.²⁸ අවධාන විවරණ තුළ ද යුතානය, සංඛ්‍යානය, කොටස වැනි අර්ථ කිහිපයක් මෙම පදයෙන් ඉදිරිපත් කෙරේ. සාමාන්‍යයෙන් සඩ්විය, සඩ්වා+දාය යන්නෙන් 'යුතානයට අයත්' යන අර්ථ ලබාදෙයි. සඩ්වියයෙම්ම වශයෙන් ප්‍රස්ථා රුස්ව රුපයෙන් තිබීමෙන් ද මෙම අර්ථයම ලබාදෙන බැවි පෙනේ. මෙම විග්‍රහයන්ට අනුව සඩ්වියයෙහි සඩ්වියාධිම රුපද්වමය උචිතය. එහෙත්

යෙදෙන අවස්ථාව අනුව වෙනස්විය හැකිය. සඩ්වියයෙහි වශයෙන් කෙටි රුපයෙන් සිටීම බුද්ධිමය සාධක (Intellectual Factor or Phenomenon) මත පදනම්වත් සඩ්වියාධිම වශයෙන් දුරු රුපයෙන් සිටීම කරාව (Talk) මත පදනම්වත් යෙදීම වඩා උචිතය.

මළේකීම සීලයට අයත් 'විසුකදස්සන' යටතේ විවරිත 'පෙක්බං' යන පායය සඳහා ඉදිරිපත් කළ විවරණය ද එබදු අවස්ථාවකි. නළවන් සමුහයක් එක්ව ජනසමුහය ඉදිරියෙහි දක්වන නැවුම් පෙක්බං යනුවෙන් හැඳින්වේ. අව්‍යාවේ දී බුද්ධසේෂ්ඨාචාරීන් 'පෙක්බන්ති නටසම්පේර්ණ' යනුවෙන් පෙක්බං යනු නටසම්පේර්ණ' යැයි විග්‍රහ කෙරේ. එහෙත් එමගින් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම තරමක් අසිරුය. ඇතැම්විට මෙවැනි සංස්කෘතිකාංග එකල සමාජයේ බහුලව පැවැති නිසා අව්‍යාචාරීනු මෙය ඉතා සංස්කිප්තව දක්වන්නට ඇත. එසේ නැතුහෙනාත් මෙම පදය විශේෂත්වයක් කොට නො සලකන්නට ඇත. එමගින් පැහැදිලි අර්ථයක් පායකයාට අවබෝධ කරගැනීමට ප්‍රමාණවත් තොවන බැවි සැලකු විකාචාරී නැවත එම පදය කෙරෙහි අවධානය යොමු කරේ. මෙය ඉතා විස්තාරිත ආකාරයෙන් විකාවේ දී විවරණය වනුයේ මෙසේය. "කුතුහළවසෙන පෙක්බිතබේබා පෙක්බං, නටසන්ප්‍රවිධිනා නටවපයාගා. තටසමුහෙන පන ජනසමුහෙ කරණවසෙන නටසම්පේර්ණත්ති වුත්තං. සාරසමාසේ පන පෙක්බං මහන්ති වුත්තං." එනම්, නළවන් සමුහයක් එකතුව ජනසමුහය ඉදිරියෙහි දක්වන නාට්‍ය රුගනයයි. කුතුහළය ඇතිකිරීම් වශයෙන් බැලීය යුතු නිසා පෙක්බං (ප්‍රේක්ෂා) නම් වේ, එය නාට්‍ය හාස්‍යානුසාරයෙන් දක්වනු ලබන නළවන්ගේ ප්‍රයෝගයයි. නළවන් සමුහයක් විසින් ජනසමුහය මැද දක්වනු ලබන රුගනය නටසම්පේර්ණ නම් වේ.²⁹

බුද්ධසේෂ්ඨාචාරීන් හ්‍රිස්තුවර්ස 5-6 සියවස් අතර අවධාන විවරණය කිදුකරනුයේ මහාචාරිකයන් සතුව පැවැති

සිහළටියකරා මූලික කරගනිමිනි. එනිසා මහාවිහාර සම්ප්‍රදාය අහිබවම්න් ස්වකිය අර්ථපිටිවරණ සිදුකිරීම අපහසු වූවාට සැකැ නැත. එහෙත් පොලොන්නරු අවධියට අයන් 12-13 සියවස් තුළ සිදුකෙරෙන රිකා රවනයේ දී කතුවරුන්ට ඉතා පාපුල ලෙස අර්ථ විගුහ සිදුකිරීමට අවකාශ ලැබේ තිබුණි. මෙකල මහාවිහාරිය මතයන්ට විරැදුෂ්‍ය ක්‍රියා කළ අභ්‍යගිරිය, රේතවනය වැනි හිස්සු නිකායික මතයන් ද මධ්‍යස්ථාපන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ තිබීම මෙයට හේතුවයි. එනිසා මහාවිහාරිය මතයන් මෙන් ම අනා නිකායික මතයන් ද රිකාවාරින් විසින් ස්වකිය ගුන්ථයන්ට ඇතුළත් කළ හෙයින් මූල විවරණයන්ට වඩා වෙනස් වූ සහ පාපුල අර්ථකරන රිකා ගුන්ථවල විද්‍යාමාන වේ. හිස්සුන්ට තහනම් වූ විස්සකදස්සන යටතේ විවරණ 'පෙක්බා' යන පදය පිළිබඳව ද පුරුණ විවරණයක් දැකිය හැකි වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

පෙක්බ (සං. ප්‍රේක්ෂා සහ ප්‍රේක්ෂක) ප + √රුක් බාංචුවෙන් නිෂ්පන්න රුපයක් වන අතර එයින් 'විමුක්ෂා සහිතව යමක් දෙස බැලීම'³¹ යන අර්ථය ඉදිරිපත් වන බැවි රිස් ඩේවිච් පෙන්වාදෙයි. විල්ඩිරස් 'පෙබා' සහ 'පෙක්බා' යනුවෙන් රුපද්‍රවයක් දක්වන අතර එයින් ප්‍රාරුථනාව, ඉජ්ටාරුථය, අජේකාව³² වැනි අර්ථ දක්වයි. බෝද්ධ සංස්කෘත ගබ්දකෝෂය මෙයින් භාසු³³ අර්ථයක් අදහස් කෙරේ. ප්‍රේක්ෂණ පදයට අර්ථ දක්වන සංස්කෘත ගබ්දකෝෂය දරුණනය, රුගනයක් දෙස බැලීම, වෙනත් ඕනෑම මහජන ප්‍රදරුණනයක් හෝ අපුරුව සංදරුණනයක්, මහජන ප්‍රදරුණනයක් පවත්වනු ලබන ස්ථානයක්³⁴ යන අර්ථ ඉදිරිපත් කරයි.

මෙම විවරණ අනුව පෙක්බා යන්නෙහි වචනාරුථය සංදරුණනය යනුයි. මෙම පදය පිළිබඳ දිරිස විවරණයක් රිස් ඩේවිච් දිස්ත්‍රික්කාය පරිවර්තනයේ දී සිදුකරයි. වේදිකාගත සංවිධාන යනාරුථයෙන් පෙක්බා. හමුවෙනුයේ මෙම අවස්ථාවහි පමණි. පෙක්බා සඳහා ලඛා දුන් මෙම අර්ථය සූත්‍ර

සංග්‍රහ පරිවර්තනයේ දී ද³⁵ ඇල්බෙවට් වේබර³⁶ ස්වකිය ඉන්දියානු සාහිත්‍ය ඉතිහාසය ගුන්ථයේ දී අනුමත කර තිබේ. එහෙත් ක්‍රි.පූ. 6 වෙනි සියවසේ දී නාභාසාලා හෙවත් වර්තමාන කළාගාර ස්වරුපයෙහි රුග ගාලා පවතින්නට ඇතැයි සිතීම යුත්කරය. මෙනිසා බුද්ධසේෂ්ඨ හිමියන් විසින් මෙම පදය විවරණය කරණුයේ නට-සමඟ්සා යනුවෙන් අර්ථය තරමක් උගිල්වය. 'නව' යනු නාට්‍ය රුග දක්වන්නා හෙවත් නාශ්චාය.³⁷ පාලි සමඟ්සා රුපය ඉතා පැරණි විශේෂ පදයකි. මෙහි සංස්කෘත රුපය යනු පැරණි විටරබරග් සහ මෝනියර් විලියම් විසින් ජනසම්පූර්ණ එකතුවෙන ස්ථානය³⁸ යනුවෙනුත් අර්ථ දක්වයි. සමඟ්සා (සං. සමාජ, සං+අර්, යනු සහාව, රස්වීම, සමුහය යන අර්ථ) යන්නෙන් උත්සවයක් සඳහා මිනිසුන්ගේ එකතුවීම, සංදරුණනය, රුගම්බිලක් තුළ පැවැත්වෙන රුගනය වැනි අර්ථ විශේෂයෙන් උදේශපානය කෙරෙයි. මුල් අවදියේ දී පර්වතයක් මුල්කොටගෙන අහිවාර විධියක් වශයෙන් විවිධ උත්සව පැවැතුණි. පසුකාලයේ දී ජ්‍යෙෂ්ඨ තුවරට ආසන්න පර්වතයන්හි විවිධ වූ එතිහාසික වාරුතු විධි පැවැතුණු බව ගිරිග්ග සමඟ්සා (කදු මුදුනෙහි පැවැති සංදරුණන) වැනි නාට්‍ය සංදරුණනයන්ගෙන පැහැදිලි වේ.³⁹

මෙම සියලු කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් රිකාවාරියන් විසින් පෙක්බා සම්බන්ධයෙන් පුරුණ විවරණයක් සිදුකර තිබේ. මෙහි අලුවා විගුහය ඉතා සංස්කෘත වූ තමුන් විකා විවරණය ඉතා දිරිස සහ පැහැදිලි දක්වා තිබේ. එය තත්සමාජ පසුබිම තුළ පැවැති සංස්කෘතිකාංග පිළිබඳව පායිකායට පුරුණ අවබෝධයක් ලබාගැනීමට උපකාරී වේ. සාරසමාසයෙහි ද පෙක්බා යනු උසස් ක්‍රියාවක් ලෙසින් සැලක බව අනාග්‍රහන්තර මතයන් ද ඉදිරිපත් කරමින් දක්වා තිබේ.

මහාසිල කාණ්ඩයෙහි තිරිගැනී විද්‍යා යටතේ හිස්පු ආර්ථයට අකැප වූ වෙළඳ විධිකාම මාලාවක් අන්තර්ගත වන අතර එයින් පිළිබැඳු වන තත්කාලීන සමාජයේ පැවැති ආයුර්වේද විකින්සක



කම පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. ඒ අතුරින් මූලහෙසජ්ප්‍රානා අනුප්පදානා යනු 'ඉම්හා කායවික්විණ' දස්සේනි' යනුවෙන් කාය විකින්සාව⁴⁰ අර්ථ දක්වන බව අවියකරා විවරණයයි. එනම්, බෙහෙත් මගින් කරන වෙදකම සි. මෙම අටුවා විශ්‍රායෙන් පමණක් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට අපහසුය. මූලහෙසජ්ප්‍රානා රෝග සුවකිරීමට දෙන මුළු බෙහෙත සි. මෙයට පරිවර්තකකින් විසින් ගරිර රෝග සුවකිරීමට බෙහෙත් නියම කිරීම,⁴¹ රෝග මූලයට බෙහෙත් කිරීම,⁴² බාහිර රෝගයෙන් ගරිරයට එන බලපෑම් තුරන් කිරීමට මාශය ආලේප හාවිත කිරීම⁴³ වැනි අර්ථ ඉදිරිපත් කෙරේ.

සංස්කෘතයෙහි ප්‍රධාන ආයුර්වේද ගුන්ථයක් වන සුමුළුසංඝිතාවෙහි කායවික්න්සාව හඳුන්වීමින් ගරිරාංගයෙහි ඇතිවන සියලු රෝග සුවකිරීම අදහස් කෙරේ. එනම් උණ, රක්තවාත, විෂලනය, උන්මාදය, සම්රෝග, මුතු සම්බන්ධ රෝග, අනිසාරය (කාය විකින්සා නාම සරවාංගසංඝිතානාං ව්‍යාධිනාං ජ්වරක්තපිත්තෙසාංමාදාපස්මාරකාත්ව මොඩානිසාරාදිනාං උපගමනාර්ථා) ආදි ඒවා ය. මෙවැනි පුරුණ විවරණයක් අටුවාවෙන් හමුනොවන් විකාව එම අඩුව සපුරාලමින් පුරුණ අර්ථකළනයක් ඉදිරිපත් කෙරේ. මූලානි පධානානි රෝගපසම් සමන්ත්‍රානි හෙසජ්ප්‍රානි මූලහෙසජ්ප්‍රානි. මූලානා වා ව්‍යාධිනා හෙසජ්ප්‍රානි මූලහෙසජ්ප්‍රානි. මූලානුබන්ධවසෙන හි දුවිධා ව්‍යාධි. මූලරෝග ව තිකිවිණින සෙහෙයෙන ඉතර වුපසම්මතිනි. කායවික්විණාං දස්සේනිනි ඉදා කොමාරහවිසල්ලකත්තසලාකියාදී වාජිකරණ විසෙසහුතන්හි නම් තන්ත්‍ර තන්ත්‍ර වුත්තන්හා පරිසෙසවසෙන වුත්තං, රසායනතන්තුස්සාපි ඉදා සඩිගහා ද්වියිඛිබො. මෙම විකා විවරණයට අනුව මූල රෝග ප්‍රසමනයට සමර්ථ බෙහෙත් මූලහෙසජ්ප්‍රානි වෙයි. මූලබන්ධ වශයෙන් රෝග දෙවැනැමිය. මූල රෝග සහ විකින්සක මගින් සන්සිද්ධවන රෝග වශයෙනි. කාය විකින්සාව යනු සාලාකිය, සල්ලකත්තිය සහ කොමාරහවිව වශයෙන් දැක්වූ ගලු වෙදා කුම මගින් රෝග සුවපත් කිරීමයි.

මෙම විවරණය රසායනතන්තුයෙහි ද දැක්වෙන බව විකාවාරයයන් දක්වා තිබුමෙන් සංස්කෘත ආයුර්වේද ගුන්ථයන්හි ආභාසය ද උපයෙහි කරගනීමින් අර්ථ විවරණය සිදුකර ඇති බැවි පැහැදිලි කරුණකි. අටුවා විශ්‍රායට අනුව ගලු වෙදා කුම මෙය සාලාකිය (සලාකවේජ්ප්‍රානිම්)⁴⁴ නම් වේ. අඡ්ටාංග ආයුර්වේදයට අනුව ප්‍රිවාස්ට්‍රීයෙන් උඩ ඇස්, කන්, නාස් සහ මුව ආදි ඉන්දියන්ගේ රෝග තිවාරණ කිරීම සඳහා සිදුකරන ගලු කරම අර්ථවන් කෙරේ.⁴⁵ විකාවට අනුව සලාකවේජ්ප්‍රානිම යනු අක්ෂී වෙදා කරමය (සාලාකවේජ්ප්‍රානිමන්හි අක්ෂීවේජ්ප්‍රානිම්) සි.⁴⁶ මෙම වෙදා කරමය තවදුරටත් විවරණය කරන විකාව, 'ඉදා වුත්තාවසෙස සාලාකිය සංගහන්ථප්‍රානි වුත්තන්හි ද්වියිඛිබන්හි. නෙත්තතප්පනාදයාපි සලාකියනෙවාති' යැයි මුළුන් විවරිත නෙත්තතප්පනා කරමය ද සාලාකිය වෙදා කරමයටම අයත් විකින්සක කුමයක් බැවි දක්වයි. විකා විශ්‍රායට අනුව මොරිස් වෝල්ප් ස්ට්‍රිය පරිවර්තනයේ ද මෙය අක්ෂී ගලුකර්ම⁴⁷ යනුවෙනුත් රිස් ඩේවිචිස් අක්ෂී වෙදාවරයෙකු⁴⁸ වශයෙනුත් හික්බු බෝධි හිමියන් නෙත් සුවපත් කිරීම⁴⁹ යන අර්ථන් ඉදිරිපත් කෙරේ. එහෙත් ගලුකර්ම නමින් නෙත් පමණක් නොව ප්‍රිවයෙන් උඩ ඇති අනිකුත් කන්, නාස්, මුව ආදි ඉන්දියන් ද ඇතුළත් වන බවත් සංස්කෘත ආයුර්වේද හාස්තු ගුන්ථයන්හි විවරණය. වයිල්බිරස් සාලාකිය යනු ගලුකර්මවලින් එකක් බැවි දක්වා හිමි.⁵⁰ සල්ලකත්තිය යනු ගලුකරණ වෙදා කරමය යැයි අටුවා විශ්‍රාය සි.⁵¹ සල්ලකත්ත යනු ගලු වෙදාවරයා සි.⁵² අඡ්ටාංගවල එන ගලුවිකින්සාවලට පාලියෙහි සල්ලකත්තික සමාන වේ. වයිල්බිරස් විසින් සල්ලකත්තිය සහ සල්ලකත්තික යනුවෙන් රුපද්ධයක් දක්වන අතර එයින් ගලු වෙදා කරමයක් අර්ථවත් වන බැවි දක්වයි.⁵³ මූලහෙසජ්ප්‍රානි විකින්සක කුමයට අනුව විකාව දැක් වූ අනෙක් ආයුර්වේද වෙදා කුමය කොමාරහවිව විකින්සාවයි. දරුවන්ගේ ලෙඛවලට පිළියම් කිරීම දාරකත්තික්විණා බැවි අටුවා විශ්‍රාය සි.⁵⁴ අඡ්ටාංග ආයුර්වේදයෙහි කොමාරහාත්‍ය

හෙවත් බාලවිකිත්සා වශයෙන් දැක්වූයේ මෙයයි. බුහ්මජාල සූත්‍ර පරිවර්තනයන්හි ප්‍රමාරෝග විශේෂය වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කිරීම යනුවෙන් අර්ථ දක්වා ඇති.⁵³ මේ අයුරින රිකාවෙහි විවරිත මූල හෙසඳීම ආයුර්වේද විකිත්සක කුමය මගින් අටුවාවේ දැක්වූ අර්ථ විග්‍රහයන්ට වඩා පුරුණ විශ්ලේෂණයක් ලබාදීමට රිකා විවරණය බෙහෙවින් උපකාරී වේ.

2. 'කේවි, එකේ සහ පොරාණ'

අටුවාවාරීහු පැරණි ආචාරය මතයක් ගෙනහැර කිරීමේ දී 'පොරාණ' යන පදය බෙහෙවින් භාවිත කරන ආකාරය දැකිය ගැකිය. එයින් නිශ්චිත ආචාරයවරයෙක් හෝ ආචාරය පරම්පරාවක් පැහැදිලි තොවුවන් එයින් ඉතා වැදගත් මතයක් ඉදිරිපත් කෙරේ. පොරාණාචාරයවරුන් පිළිබඳ බුහ්මජාල සූත්‍ර වර්ණනාවෙහි ද බෙහෙවින් සඳහන් වේ. එසේම අටුවාවේ දී වෙනත් ආචාරය මතයක් දැක්වීමේ දී 'කේවි, එකේ, එකවිවේ, අය්දෙෂ, අපරෝ' වැනි අවිනිශ්චිතාර්ථ නාමයන් මිස්සේ ද කරුණු ඉදිරිපත් කෙරේ. රිකාවෙහි විශේෂණය විවරය විශේෂය විශේෂුවය. තවත් අවස්ථාවක උත්තරවිහාරවාසී හිසුප්‍රහාය, වරෙක සාරසමාසාචාරීහාය. එසේ නැත්තම් උත්තරවිහාර සහ සාරසමාසාචාරී දෙපාර්ශ්වය එක්වය. උත්තරවිහාරවාසී සහ අයායගිරිවිහාරවාසී යනු වෙනස් නම් දෙකකින් සඳහන් වුවත් එකම හිසුප්‍ර පරම්පරාවක් ම බැවි දිසතිකාය රිකා සංස්කරණ ගැනීන්වීමේ දී ලිලි ද සිල්වා විග්‍රහකරයි.⁵⁴ උත්තරවිහාරය යනු අයායගිරිවිහාරය ගැනීන්වීමට ම භාවිත නාමයක් බැවි මලලසේකරයන්ගේ ද පෙන්වාදීමයි.⁵⁵ මහාචාර සම්ප්‍රදායන් බැහැරව වෙනස් මගක් අනුගමනය කළ හිසුප්‍ර පිරිසක් ලෙසින් මේ දෙපාර්ශ්වය ගැනීන්විය. 'යේ කේවි පනාණු (අටුවා),'⁵⁶ කේවි ති අයායගිරිවිහාරවාසීනා (රිකා),⁵⁷ මෙහි කේවි යන්නෙන් අයායගිරිවාසීහු අර්ථවන් කෙරිණි. කේවි අය්දෙෂ-දස්සේත්වා අය්දෙෂස්ස පරිවත්තනා. සාචියාගාති වදන්ති (අවියකරා),⁵⁸ කේවිති සාරසමාසාචාරීය උත්තරවිහාරවාසීනා ව (රිකා),⁵⁹ සාරසමාස ආචාරීන් සහ උත්තරවිහාරවාසීන් සමාන අදහස් දැරූ ආචාරය පරම්පරා දෙකක් බැවි සමගාමීව යෙදී තිබේමෙන් පැහැදිලිය.

අටුවාවේ දී 'එකං සමය සහ එකස්ම්. සමයේ' විවරණයේ දී 'පොරාණ පන වණ්ණයන්ති'⁶⁰ යනුවෙන් පැරණි ආචාරය මත විවරණය කෙරේ. එහෙත් මෙහි පොරාණ යනු කුවරුන්දැයි විවරණය කරන රිකාව 'පොරාණති අවියකරාචාරීය'⁶¹ යැයි ඔවුනු අවියකරාචාරීම බැවි දක්වයි. මෙහි අවියකරාචාරීන් යනු බුද්ධසේෂ්ඨාචාරීන්ට පුරුෂයෙන් ලක්දිව විස්ස සිහළ අවියකරා රවනා කළ හෙළවාචාරීන්ය. ගන්ධවංසයට අනුව පොරාණාචාරය, අවියකරාචාරය සහ ගන්ධකාරකාචාරය වශයෙන් ආචාරය පරම්පරා තුනෙකි.⁶² මෙහි ජපොරාණාචාරය යනු ත්‍රිවිධ සංගායනාවන්ට සහභාගී වූ මහරතන් වහන්සේලාය. එසේම මෙම පොරාණාචාරය නමින් අවියකරාචාරයවරු ද හැඳින්වු බැවි

'යේ පොරාණාචාරය නේ යෙව අවියකරාචාරය නාම' යැයි දැක්වේ.

පුම්ගලවිලාසිනියේ දී 'කේවි, එකේ, එකවිවේ' ආදි වශයෙන් අවිනිශ්චිතව අනා ආචාරය මත ඉදිරිපත් කළ අවස්ථාවන්හි දී රිකාචාරායවරුන් එයින් අර්ථවන් වූ ආචාරය නාමයන්, පරම්පරාවන් හෝ ග්‍රන්ථියන් පිළිබඳ සඳහන් කිරීම ඉතා වැදගත් ලක්ෂණයකි. මේ අනුව බුහ්මජාල සූත්‍ර වර්ණනාවෙහි පමණක් 'කේවි හෝ එකේ' යන්නෙන් අර්ථවන් වූ ආචාරය පරම්පරා මක් රිකාවෙන් හමුවේ. එනම් සාරසමාචාරීන්, උත්තරවිහාරවාසීන් සහ අයායගිරිවාසීන්ය. මෙම ආචාරය පරම්පරා හමුවනා අවස්ථා කිහිපයක් මෙහි දී ඉදිරිපත් කෙරේ. කේවි යනු විවෙක අයායගිරිවාසී හිසුප්‍රහාය. තවත් අවස්ථාවක උත්තරවිහාරවාසී හිසුප්‍රහාය, වරෙක සාරසමාසාචාරීහාය. එසේ නැත්තම් උත්තරවිහාර සහ සාරසමාසාචාරී දෙපාර්ශ්වය එක්වය. උත්තරවිහාරවාසී සහ අයායගිරිවිහාරවාසී යනු වෙනස් නම් දෙකකින් සඳහන් වුවත් එකම හිසුප්‍ර පරම්පරාවක් ම බැවි දිසතිකාය රිකා සංස්කරණ ගැනීන්වීමේ දී ලිලි ද සිල්වා විග්‍රහකරයි.⁶³ උත්තරවිහාරය යනු අයායගිරිවිහාරය හැනීන්වීමට ම භාවිත නාමයක් බැවි මලලසේකරයන්ගේ ද පෙන්වාදීමයි.⁶⁴ මහාචාර සම්ප්‍රදායන් බැහැරව වෙනස් මගක් අනුගමනය කළ හිසුප්‍ර පිරිසක් ලෙසින් මේ දෙපාර්ශ්වය ගැනීන්විය. 'යේ කේවි පනාණු (අටුවා),'⁶⁵ කේවි ති අයායගිරිවිහාරවාසීනා (රිකා),⁶⁶ මෙහි කේවි යන්නෙන් අයායගිරිවාසීහු අර්ථවන් කෙරිණි. කේවි අය්දෙෂ-දස්සේත්වා අය්දෙෂස්ස පරිවත්තනා. සාචියාගාති වදන්ති (අවියකරා),⁶⁷ කේවිති සාරසමාසාචාරීය උත්තරවිහාරවාසීනා ව (රිකා),⁶⁸ සාරසමාස ආචාරීන් සහ උත්තරවිහාරවාසීන් සමාන අදහස් දැරූ ආචාරය පරම්පරා දෙකක් බැවි සමගාමීව යෙදී තිබේමෙන් පැහැදිලිය.

සාරසමාසය යනු ග්‍රන්ථයක් ද නැත්තහොත් හිසුප්‍ර සම්ප්‍රදායක් ද යන්න විසදා ගත යුතු කරුණකි. '....මත්තෙනා

මතස්‍රීරුවියාපනන්ති පි එකේ,කුම්භසද්දන්තිපි එකේ' (අටුවා)⁵⁵ 'සාරසමාසෙ පන පෙක්බං මහන්ති වුත්තංඑකේ ති සාරසමාසාවරියා උත්තරවිහාරවාසිනො ව. සොහනසරකන්ති සාරසමාසෙ වුත්තං' (විකා)⁵⁶ මෙම වාක්‍ය කාණ්ඩියට අනුව 'සාරසමාසෙ' යනු සත්තම් විභක්ති, පුරුෂලිංග ඒකවවන පදයකි. 'සාරසමාසයෙහි' යනු එහි අර්ථයි. මෙයින් 'සාරසමාස' යනු ගුන්තයක නාමයක්ම බැවි උත්තරවිහාරවියිකරා සහ සාරසමාස පිළිබඳ පර්යේෂණය කළ සෝදේ මෝර සඳහන් කරයි.⁵⁷ ඒ අනුව සාරසමාස ආවරිය යනු තත් සම්ප්‍රදාය අනුගමනය කළ ආවාරිය පරම්පරාවයි.

දේධලාමිති උහතො දසං උණ්ණාමයන්ත්‍රරණ.. කෙවි එකතො උග්‍රතප්‍රජ්‍රන්ති වදන්ති (අටුවා),⁵⁸ දේධලාමිය.. කෙවිති සාරසමාසාවරියා උත්තරවිහාරවාසිනො ව (විකා),⁵⁹ කෙවි යනුවෙන් සඳහන් අටුවා පාය බුද්ධසේෂ්ඨාවාරින් දක්වනුයේ මහාවිහාරික මතයන්ට අනුගත විමෙනි. විකාවාරිය ධම්මපාලාවාරින් එයින් වෙනස් වූ මගක් අනුගමනය කරමින් විකාකරණයෙහි තිපුණු වූ හෙයින් කෙවි යන්නෙන් අර්ථවත් වූ ඇහයගිරි, උත්තරවිහාර සහ සාරසමාස ආවාරින්පුගේ විවිධ මතයන්ය.

කතමේ පන දෙවා ? ඉමේ නාමාති අවියකරාය විවාරණා නත්තේ. දෙවනාන් කම්මිමඟතෙනෙරා බලවා හොති, කරජ.. මණ්ඩලන්ති අවිසේසෙන වුත්තන්තා පන යෙ කෙවි කබලිංකාරාභාරුප්‍රජ්‍රවිනො දෙවා එවං කරොන්ති, තෙ දෙවා වවන්තිති වෙදිතබා, යෙ කෙවි පනාපු හිම්මාණරති පරනිමින්ත වසවන්තිනො තෙ දෙවාති. (අටුවා)⁶⁰ කෙවිති ඇහයගිරිවාසිනො (විකා),⁶¹ මෙහි දෙවියන් පිළිබඳ සිදුකළ අටුවා විවරණය ඉතා වැදගත් තිද්‍රිගතයකි. බුද්ධසේෂ්ඨාවාරින් 'තෙ දෙවා' යන්න විවරණය කිරීමේ දී මහාවිහාරිකයන් සතුව පැවැති සිහළවියකරා තුළ පැහැදිලි අර්ථ විග්‍රහයක් දක්නට ලැබේ නොමැති බව 'ඉමේ නාමාති අවියකරාය විවාරණ නත්තේ'

යනුවෙන් ස්වතිය විවරණය සිදුකිරීමට පුරුවයෙන් ම සඳහන් කිරීමෙන් පැහැදිලි වේ. අනතරුව සිදුකෙරෙන සැම විග්‍රහයක්ම 'ය කෙවි පනාපු' යනුවෙන් අනා ආවාරිය මතයන් දැක්වුවන් ඒ තිනම් ආවාරිය මතයක් දැයි සඳහන් නොකරයි. මේ අවධියේ මහාවිහාරිකයන් අහයගිරිකයන්ගේ මතයන් පිළිනොගැනීම නිසා බුද්ධසේෂ්ඨ හිමියන්ට එසේ කිරීමට සිදුවන්නට ඇතේ. ධම්මපාලාවාරිපු 'කෙවි' යන්න පැහැදිලි කරමින් 'කෙවිති ඇහයගිරිවාසිනො' යැයි කෙවි යනු ඇහයගිරිවාසි හිස්සුන්ම බව පැහැදිලිව සඳහන් කරයි. ඒ අනුව අටුවාවාරින් විවරණය කරනුයේ ඇහයගිරිවාසි හිස්සුන්ගේ අර්ථකථනයක් බැවි සනාථ වේ.

මේ විස්තර අනුව බ්හ්මජාල සූත්‍ර වර්ණනාවේ සාරසමාස, සාරසමාස ආවරිය, උත්තර විහාරවාසි, ඇහයගිරි විහාරවාසි යන ආවාරියවාද පිළිබඳ පැහැදිලි අර්ථවිග්‍රහයක් දක්නට ලැබේ. එසේම විකාව ඇතැම් විට අනා ආවාරිය මතයක් ඉදිරිපත් කිරීමේ දී 'කෙවි' හාවිතා කරමින් සිදුකරන ආකාරය ද දැකිය හැකිය. සිරවිහායනා විවරණය කරමින්, සිරවිහායනන්ති කෙවි පයන්ති. තස්ස අත්තේ මන්ත්‍ර පරිජ්‍යන්වා සිරසා ඉව්‍යේනස්ස අත්තස්ස අවිහායනන්ති. (විකා)⁶² යනුවෙන් අර්ථ දක්වන ලදී. මෙම පදය ගෙරවාදී සම්ප්‍රදාය තුළ විවිධ වෙනස්කම් සහිතව හාවිත වී තිබේ. ඒ අනුව බුරුම ජවිසංගිති සංස්කරණයෙහි සිරවිහායනා යනුවෙනුත් සිංහල පුස්කොල පොත් සහ යුරෝපිය සංස්කරණයන්හි. සිරවිහායනා යනුවෙනුත් සිංහල බුද්ධධරයන්ති මුද්‍රිත සංස්කරණයෙහි සිරවිහානා යනුවෙනුත් විකල්ප රුප කිපයකින්ම පුක්ත වේ. ඒ නිසාම විකාවාරි ධම්මපාල හිමියන්ට ද මෙම ගැටුප්‍රවාහන දීමට සිදු වූ බැවි 'සිරවිහායනන්ති කෙවි පයන්ති' යනුවෙන් මෙය සිරවිහායනා වශයෙනුත් ඇතැමෙක් කියන බැවි දක්වන්නට ඇතේ. අටුවාවේ දී බුද්ධසේෂ්ඨ හිමියන් සිරවිහායන යන රුපය දක්වා තිබේ. මෙයින් මන්ත්‍ර ජපකොට

සිරිකත කැදුවීම යන අර්ථය ගෙන දෙන බව රේකාවේ දී විවරණය කෙරිණි.

‘අංග’ යන පදය විවරණයේ දී ද අන්‍ය ආචාර්ය මතයක් ඉදිරිපත් කරමින් ‘කෙවි’ පමණක් භාවිත කර ඇති බැවි දැකිය තැකිය. ‘කෙවි පන අංගන්ති අංගවිකාරන්ති වදන්ති. පරෙසං අංග විකාර දස්සනෙනාපි ලාභාලාභා ව්‍යවතිනි’ වගයෙනි. අව්‍යාචාවේ දී අංග යන්න විවරණය කරමින් දක්වනුයේ හස්ත, පාද රේඛාදිය සලකමින් පුද්ගලයාගේ ආයුර්ය, වස්තුව පිළිබඳ ඉදිරිපත් කරන රේඛා ගාස්ත්‍රීය අංග නම් වන බවයි. එයට තවත් මතයක් ඉදිරිපත් කරන රේකාව, ගරිරාංග විපර්යාගයන් දැක්වීම අංගයැයි දක්වයි.

3. අතිරේක වර්ණනා ඉදිරිපත් කිරීම

අව්‍යාචාවේ විවරිත අපැහැදිලි හෝ අප්‍රකට තැන් තැවත විවරණය කිරීම රේකාවන් මගින් සිදුවෙන ප්‍රධාන කාර්යය වන අතර ඇතැම්විට ඉතා දිරිස අතිරේක වර්ණනා විකාවල ඉදිරිපත් කරන ආකාරය ද දැකිය තැකිය. බුන්මඟාල සූත්‍ර වර්ණනාවේ දැක්වෙන පාරමිතා පිළිබඳ විවරණය එවැන්නෙකි. පාරමිතා වර්ණනාව ආරම්භයේ දීම ‘පාරමිසු අයං විත්පාරකථා’⁷³ යනුවෙන් පාරමිතාවන්ගේ විස්තාරිත වර්ණනාව සිදුකරන බැවි සඳහන් කරමින් දස්පාරමිතාවන්ගේ සිට මුදුන් වහන්සේ එල සම්පත්ති ලබාගැනීම දක්වා දිරිස වර්ණනාවක් සිදුකෙරේ. එම වර්ණනාව අවසාන කරමින් ‘ඉදා එතාසං එලන්ති අයං එත්ප සංඛේලො. විත්පාරෝ පන මුද්ධවංස වරියාපිටක ජාතක මහාපදාන සුන්තාදිනා වසෙන වෙදික්විබා’⁷⁴ යනුවෙන් තමා ඉදිරිපත් කළ වර්ණනාව ඉතා සංක්ෂිප්ත වුවක් බවත් විස්තාරිත විවරණය සිදුකෙරෙන ග්‍රන්ථ සහ සූත්‍ර පිළිබඳවත් සඳහන් කෙරේ. ලිලි ද සිල්වාගේ දිස්නිකායරිකා සංස්කරණයේ මුදිත පිටු 34 ක් ඔස්සේ විවරිත ඉතා දිරිස වූ මෙම අතිරේක වර්ණනාව විකාවට පමණක් සිමාවුවෙකි.

4. ව්‍යාකරණ විභාගදැක්වීම

අව්‍යාචාවේ නොදැක්වුමු ව්‍යාකරණ විභාග විකාවේ දී ඉදිරිපත් කෙරේ. සූත්‍රයක නිවැරදි අවබෝධය ලබාගැනීමට වියරණ දැනුම මුළුක අවශ්‍යතාවකි. විකාවේ දී පදයෙහි සහ අර්ථයෙහි වැදගත් බව පෙන්වා දෙමින් ‘අත්ප්‍රබ්‍රජ්‍යතන සම්පත්නාන්ති අත්ප්‍රබ්‍රජ්‍යතන පරිප්‍රේණ් උපනෙතබිභාවතො, සංකාසන පකාසන විවරණ විභාග උත්තානිකරණ පඡ්‍යඡ්‍යත්තිවසෙන ජහි අත්පදෙහි, අක්බරපද බ්‍රජ්‍යතනාකාර නිරැත්ති නිද්දෙසවසෙන ජහි බ්‍රජ්‍යතනපදෙහි ව සම්නාගතන්ති වා අත්රෝ ද්‍රිය්‍රභිබා’ යනුවෙන් සංකාසන පකාසනාදී වගයෙන් අර්ථ පද හයක් සහ අක්බරපදාදී වගයෙන් ව්‍යජ්‍යතන පද හයක් වන බව පෙන්වාදෙයි. පාලි අවියක්වල දැක්වෙන ව්‍යාකරණ විවරණ පිළිබඳව අධ්‍යයනයේ දී ව්‍යාකරණ සම්ප්‍රදාය දෙකක් පිළිබැඩු වන බව විද්‍යාත්මකයේ පෙන්වාදීමයි.⁷⁵ එමත්, අවියක්වා නය, පොරාණ නය යන තම්වලින් පිළිබැඩුවන සම්ප්‍රදාය සහ අක්බරවින්තකා, සඳදුවිදු, සඳදුලකීණකොට්ඨා ආදී තම්වලින් පිළිබැඩුවන ව්‍යාකරණ සම්ප්‍රදාය වගයෙනි. මෙම විවරණයන් දේශීය සම්ප්‍රදාය අනුගමනය කළ ග්‍රන්ථ මෙන් ම විදේශීය සම්ප්‍රදාය අනුගමනය කළ සංස්කෘත ග්‍රන්ථවලිනුත් සමන්විත විය. විකා අවධීය වන විට දේශීය මෙන් ම විදේශීය ව්‍යාකරණ ග්‍රන්ථයන්ගේ ආකාසය බෙහෙවින් ලැබෙන්නට වූ හෙයින් ම පූර්ණ ව්‍යාකරණ විභාග විකා තුළින් විවරණය කෙරිණි.

බුන්මඟාල සූත්‍ර වර්ණනාවේ ‘වා’ ගබ්ද විභාගය එයට පැහැදිලි නිද්දෙසනයකි. ‘වා සඳදා උපමාන සමුව්‍ය සංසය වටස්සෙග්ග පැපුරණ වික්පාදීපු බෙඹු අත්රෝපු දිස්සනි’⁷⁶ මෙසේ වා ගබ්දය උපමානාදී බොහෝ අර්ථයන්හි යෙදෙන බව දක්වා ඒ ඒ අර්ථයන්ට නිද්දෙසන පාය දක්වාලීම ද සිදුකර තිබේ. උපමානාදීයෙහි, ‘පණ්ඩිකා වාපි ගෙන සො’ සමුව්‍ය පාලියෙහි ‘තං වාපි ඩිරා මුනි. වෙදයන්ති’

සංයාර්ථයෙහි 'කෙවා ඉමෙ කසේ වා' වචස්සග්ග (සංස්කෘත, ව්‍යුහසරු, උත්සාහ) අර්ථයෙහි 'අයේ වා ඉමෙසා සමණාන්මණාන' සබැඩාලා සබැඩාල්හා' පදනුරුණ අර්ථයෙහි 'න වායංකුමාරකා මත්තමක්කුදුයි' විකර්ප (වෙනස්) අර්ථයෙහි, 'ය හි කෙටි හික්බලෝ සමණා වා බුහ්මණා වා' වගයෙනි.

අවුවාවෙන් විවරණය නොවුණු බොහෝ ව්‍යාකරණ විභාග රිකාවාරින්ගේ අවධානයට යොමු වී තිබේ. 'ඉති හ තේ' විශ්‍රාජ කරමින් 'එත්ප ඉතිනි වුත්තයේපකාරපරාමසන' යනුවෙන් මුදින් ඉති යනු ඉහත සඳහන් කළ කාරණය බැවි අවධාරණය කරයි. 'හ කාරෝ නිපාතම්තන්ති ආහ'" යනුවෙන් හකාරය නිපාතමාතුයක් බැවි පෙන්වා ලදයි. එසේ ම 'ඉති හ මේ' විවරණය කරමින් 'එත්ප එවං සද්දන්පෝ ඉති සද්දා, හ කාරෝ නිපාතම්තන්, සරලාපො ව කතො නි දස්සෙනු වුත්තං එවං ඉමෙ ති'" යනුවෙන් 'ඉති' ගබ්දයෙන් 'එවං' අර්ථයන් හකාරය නිපාත මාතුයෙහින් 'මේ' යනු 'ඉමෙ' ගබ්දයෙහි ස්වර ලෝපය බවන් පැහැදිලි කෙතරේ.

නාම විහක්ති විවරණයේ දී අවියකරාවාරිපු මෙන්ම රිකාවාරිපු ද විශේෂ ක්‍රමයක් අනුගමනය කරති. සංඛ්‍යා වගයෙන් ප්‍රථමා, ද්විතියා ආදී නම් දැක්වීමේ පාණිනි, කාතන්තු ආදී ව්‍යාකරණයන්හි අනුගත ක්‍රමය මෙහිදී බැහැර කෙරේ. අවුවා ඇදුරන් ඒ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කොට අර්ථානුගත විශේෂ පාරිභාෂික නම්වලින් ඒවා හඳුන්වා ඇත. මෙහි විහක්ති යන්න හැඳින්වීම සඳහා හාවිත වන්නේ 'වවන' යන විශේෂ පාරිභාෂික ගබ්දයයි. අවුවාවන්හි විහක්ති අට නම් කෙරෙනුයේ පවත්ත, උපයෝග, කරණ, සම්පූර්ණ, නිස්සක්ක, සාම්, තුම්ම හා ආලපන යනුවෙනි. විහක්ති නාම හැඳින්වීමේ දී අවුවාවාරින් හාවිත කළ පාරිභාෂික ගබ්දමාලාවම රිකාවාරින් විසින් ද අනුගමනය කරමින් විහක්ති නාම විශ්‍රාජ සිදුකර ඇති බව මුහුමරාල සූත්‍ර වර්ණනාවෙන් හමුවේ.

'භුම්මන්ගේ හි එතං පවත්තවත්තනා' (රිකා, පි. 77) 'අයොරියමානෙ උපයාගවත්තනා න පාපුණාති සාම්වත්තස්ස පස්චිගේ අන්තරාසද්දයාගෙන උපයාගවත්තස්ස ඉවිත්තත්තා' (රිකා, පි. 62) 'වික්කුදාණවිරියාති කරණත්ගේ කරණවත්තනා' (රිකා, පි. 49) 'වෙදනායාති නිස්සක්කවත්තනා' (රිකා, පි. 197) 'විද්‍යාති ඉදා පන අවෝත්තවා කත්තර සාම්වත්තනා' (රිකා, පි. 195) 'අම්බලටියිකායන්ති සම්පත්ගේ තුම්මවත්තනා' (රිකා, පි. 67).

මේ අපුරින් රිකා කර්තා ධම්මපාල හිමියන් අවුවාවාරින් අනුගමනය කළ පැරණි ව්‍යාකරණ සම්පූර්ණයන් එයටම ආවේණික පාරිභාෂික වචන මාලාවන් අනුගමනය කරමින් ව්‍යාකරණ විභාග දක්වා ඇති බැවි පැහැදිලි වේ.

සමාලෝචනය

උක්ත කරුණු සලකා බැලීමෙන් අවියකරා විවරණ සම්බන්ධයෙන් හමුවෙන ව්‍යාකුල, ලින, විෂම පදවලට විස්තර විභාග දක්වමින් රවිත රිකා ගුන්පයන්ට පාලි සාහිත්‍යයේ හිමිවනුදේ අද්විතීය ස්ථානයක් බව පැහැදිලි කරුණකි. එසේම අවුවාවේ සඳහන් කෙටි, එකේ වැනි පදවලින් පුප්පකටව පැවැති අනා ආවාරය පරම්පරා පැහැදිලිව විශ්ලේෂණය කිරීම රිකාවන්ගෙන් හමුවෙන වැදගත් සාහිත්‍යමය සාධකයකි. එසේම පැරණි ව්‍යාකරණ සම්පූර්ණයන් පිළිබඳවන් තුළිටක සූත්‍රයන්හි යථාස්ථාවය පිළිබඳවන් පුරුණ අවබෝධයක් ලබාගැනීමට රිකා අර්ථ විශ්ලේෂණය සූචිත්‍යෙන් වන බව මුහුමරාල සූත්‍ර වර්ණනාවෙන් පැහැදිලි වේ.

ආන්තික සටහන්

1. Vācaspatyam, ed. Taranatha Tarkavacaspatti, Vidyavilasa press, Varanasi, 1962, p. 3188.
2. විකුතෙන ගම්භතෙන ග්‍රන්ථාර්ථානායා. විෂමමජද ව්‍යාඩා රුප ප්‍රත්ප්‍රහේද. Ibid.
3. විකුතෙන ගම්භතෙන ප්‍රවිශතතෙන දායතෙන වාක්‍යවිවරණග්‍රන්ථා, SabdhaKalpadruma, ed. SJ Radhakanta, Calcutta, 1908, p. 572.
4. රාජුල හිමි, කහටපිටියේ, ශ්‍රී ලංකාවේ පාලි ව්‍යාකරණ සම්පූද්‍ය පිළිබඳ මේතිහාසික අධ්‍යායනයක්, විද්‍යාරත්න මුද්‍රණාලය, නොරත්න, 1996, 90 පිටුව.
5. Dīghanikāyatattakathātīkā, vol. I(D-t I), Ed. Lily da Silva, PTS, London, 1970, pp. Lxvi-Lxix.
6. Ibid, p. LXVI.
7. Ibid, p. LXVII.
8. Ibid, p. LXVII.
9. Ibid, p. LXVIII.
10. Ibid, p. LXVIII.
11. ධම්මානන්ද හිමි, මකුරුප්‍රේජේ, බහුමාත්‍ර සත්‍ය, සමයවර්ධන, කොළඹ, 2000, පෙරවද්‍න.
12. රාජුල හිමි, වල්පොල, තොටීව බුද්‍යමයේ ඉතිහාසය, කොළඹ, ගුණසේන මුද්‍රණාලය, ප්‍රස්තාවනා, 1965, 11 පිටුව.
13. සාරදා, මංගල කලාපය, සංස්, අලගොඩ සුද්ධීසන හිමි, කැලණිය, විද්‍යාලංකාර මුද්‍රණාලය, 1963, 61 පිටුව.
14. D I, p.46.
15. D-a I, p. 128.
16. D-t I, p. 65.
17. ලාභසක්කාරෝති ලාභසක්කාරසඩ්බ්‍රාකාය අවස්ථාපත්තියාති කෙටි, ලාභසක්කාර වා අවස්ථාපත්තියාති අපර. Majjhimanikāva tīkā, Burmese Edition, p. 180.
18. ධම්මනන්ද හිමි, මකුරුප්‍රේජේ, බහුමාත්‍ර සත්‍ය, 175 පිටුව.
19. D-t I, p. 238.

20. ibid, p. 244.
21. Kathetukamyatā: a desire or intention to speak or to teach; A Dictionary of Pāli I, ed. Margaret Cone, PTS, Oxford, 2001, p. 628; Kathetukamyatā: the wish to give a talk, the wish to answer (a rhetorical question); A Critical Pāli Dictionary III, ed. V.Trenckner, Copenhegen, 1992, p. 143.
22. 'Form of talk' the trend of talk, PED, p. 665
23. 'Drift of their talk' The Dialogue of the Budha, Vol. I, Tr. Rhys David, PTS, 2002, p.2
24. 'Trend of their talk' The Long Discourses of the Buddha, Tr. Maurice Walshe, Wisdom Publication London, 1987, p. 67
25. 'Conversation', Bhikkhu Bodhi, p.54
26. D-t I, p.43
27. Nid II, p. 327
28. understanding, reason, intelligence; DPL, p. 452
saṅkhā: enumeration, calculation, estimating, denomination, definition, word, name; PED, p. 664
saṅkhā: notion; Bhikkhu ñāṇamoli & Bhikkhu Bodhi, p. 203
saṅkhāya kulāni upasaṅkamati: Aṅguttaranikāya II, Ed. Richard Morris, PTS, 1999, p. 143
29. Dīghanikāyatathakathā, Vol I, (D-a I),ed. T.W.Rhys Davids & J.Estlin Carpenter, Pali Text Society (PTS), London, 1968, p. 84.
30. D-t I, p. 163.
31. pekkha (S. prekṣā&prekṣaka; fr.pa+īks) looking out for; Pali English Dictionary (PED), PTS, Oxford, 2004,p. 471.
32. pekhā&pekkhā; wish, desire, expectation; A Dictionary of the Pali Language (DPL), ed.R.C.Cilders, Asian Education Services, New Delhi, 2003,p. 378.
33. prekṣa(P. pekkha) intending a jest; Buddhist Hybrid Sanskrit Grammar and Dictionary II, Ed. Franklin Edgerton, Yale University Press, 1953, p. 394.
34. prekṣaṇa, viewing, looking at or on (at performance); any public show or spectacle; a place where public exhibitions are held; A

- Sanskrit English Dictionary (SED), Sir Monier Monier Williams, Oxford, 1979, p. 712.
35. Theatrical representations; Buddhist Suttas, p. 192.
36. Albrecht Waber, The History of Indian Literature, London, 1914, p. 199.
37. naṭa: [S. naṭa, Pkt. naḍa of nṛ] a dancer, player, mimic, actor; PED, p. 345.
38. samajyā, meeting place; SED, St. Petersburg, 1891, p. 590; place of meeting; SED, p. 1153.
39. PED, p. 682.
40. D-a I, p. 70.
41. The All Embracing net of views, tr. Bhikkhu Bodhi, Buddhist Publication Society, Kandy, Sri Lanka, 1978, p. 65.
42. Dialogues of the Buddha I, tr. Rhys Davids, PTS, Oxford, 2002, p. 26.
43. The Long Discourses of the Buddha, tr. Maurice Walsh, Wisdom Publications, Boston, 1995, p. 73.
44. D-a I, p. 98.
45. සාලාකිය නාම නාමෝර්ධ්වපුද්‍රාගත්තානාම ප්‍රවණ-නයන-වදන-ග්‍රානාදී සංශ්‍රීතානාම වහාදිනාම උපණ්මනාර්ථ.
46. D-t I, p. 97.
47. The Long Discourses of the Buddha, p. 73.
48. Dialogues of the Buddha I, p. 26.
49. The All Embracing net of views, p. 65.
50. DPL, p. 421.
51. සල්ලකත්ත වෙශේෂකම්ම, D-a I, p. 97.
52. Majjhimanikāya I, ed. V.Trenckner, PTS, 1979, p. 429.
53. DPL, p. 422.
54. D-a I, p. 97.
55. The Long Discourses of the Buddha, p. 73; The Long Discourses of the Buddha, p. 73; The All Embracing net of views, p. 65

56. Ibid, p. 33.
57. D-t I, p. 60.
58. ගන්ධිව්‍යසා, සංස්. මැදුගම්පිටියේ විෂ්නවම හිමි, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදුමාල, 2011, 6 පිටුව.
59. D-t I, pp. Lix-Lxii.
60. Dictionary of Pali Proper Names I, ed. G.P.Malalasekera, PTS, 1997, p. 360.
61. D-a I, 114.
62. D-t I, p. 207.
63. D-a I, p. 80.
64. D-t I, p. 163.
65. D-a I, p. 84.
66. D-t I, p. 163.
67. Journal of the Pali Text Society, Vol.XI, ed. K.R.Norman, 1988, p. 16.
68. D-a I, p. 87.
69. D-t I, p. 164.
70. D-a I, p. 114.
71. D-t I, p. 207.
72. Ibid, p. 169.
73. D-t I, p. 86.
74. Ibid, p. 130.
75. පියරතන හිමි, වැශම, පාලී අවියකරාවන්හි පිළිබඳවන ව්‍යාකරණ සම්පූද්‍ය, සමයවර්තන, කොළඹ, 2000, 50 පිටුව.
76. D-t I, p. 74.
77. Ibid, p. 65.
78. Ibid, p. 69.